

රුහුණ විශ්වවිද්‍යාලයීය අභ්‍යන්තර ශිෂ්‍යයින් වෙත නේවාසිකාගාර පහසුකම් ලබාදීම සඳහා වන නිර්ණායක

1. පවතින සියළුම ශිෂ්‍ය නේවාසිකාගාර සඳහා නේවාසිකාගාර පහසුකම් ලබාදීමේදී පළමු වසර සහ අවසන් වසර සිසුන්ට ප්‍රමුඛතාවය ලබාදෙනු ලබන අතර සම්පූර්ණ නේවාසිකාගාර පහසුකම්වලින් 80% ක ප්‍රතිශතයක් මෙම වසර දෙකෙහි සිසුන් සඳහා වෙන්කරනු ලබයි.
2. සාමාන්‍ය උපාධි හදාරනු ලබන සිසුන්ගේ දෙවන වසර හා විශේෂවේදී උපාධි හදාරනු ලබන සිසුන්ගේ දෙවන හා තුන්වන වසර සඳහා විශේෂ හේතූන් මත (ආර්ථික අපහසුතා, මව පියා ජීවතුන් අතර නොසිටීම, රෝගී තත්ත්වයන්) නේවාසිකාගාරභීතිය යුතු යයි කමිටුව මගින් තීරණය කරනු ලබන සිසුන් වෙත ලබාදීම සඳහා නේවාසිකාගාර පහසුකම් වලින් 15%ක ප්‍රතිශතයක් වෙන් කරනු ලබයි.

මෙම සිසුන් පෙර වසරවල අධ්‍යයන කටයුතු සතුටුදායක ලෙස නිමකර තිබිය යුතු අතර විනය විරෝධී කටයුතු වලට සම්බන්ධව දඬුවම් හෝ අවවාද ලැබී නොතිබිය යුතුය.

(සැ.යු. එසේ වුවත් අදාල 30km දක්වා පළමු හා අවසන් වසර සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබාදීමෙන් පසුව තව දුරටත් වෙන්කරන ලද 80% හි ඉඩ පහසුකම් ඉතිරි වන්නේ නම් එම ඉඩ ප්‍රමාණය දෙවන හා තෙවන වසරවල සිසුන්ට ලබාදිය යුතු අතර නේවාසිකාගාර ඉඩ සිසුන් ඇතුළත් කිරීමකින් තොරව පුරප්පාඩුව තබා ගැනීම නොකල යුතුය.)

3. ක්‍රීඩා පදනමින් හා වෙනත් විශේෂ කරුණු මත (පිය ශිෂ්‍ය සංගම්වල ප්‍රධාන තනතුරු 5 වන සභාපති, උප සභාපති, ලේකම්, සංස්කාරක, කනිෂ්ඨ භාණ්ඩාගාරික යන තනතුරු දරන සිසුවකු වීම) පදනම්ව කමිටුව මගින් නේවාසිකාගාර ලබාදිය යුතු යයි තීරණය කරනු ලබන සිසුන් වෙනුවෙන් නේවාසිකාගාර පහසුකම්වලින් 5% ක් වෙන් කරනු ලැබේ.

(ක්‍රීඩා පදනමින් නේවාසිකාගාර පහසුකම් ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාලයීය කණ්ඩායම අදාල වර්ෂය සඳහා නියෝජනය කරනු ලබන බව ක්‍රීඩා අධ්‍යක්ෂ නිර්දේශය මත අයදුම්පත් ඉදිරිපත් කළයුතුය)

4. එක් එක් අධ්‍යයන වර්ෂය සඳහා එක් එක් පීඨයෙහි අධ්‍යයන වර්ෂයෙහි ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කර ගනිමින් එම වර්ෂය තුළදී එක් එක් පීඨයෙහි අධ්‍යයන වර්ෂයන් සඳහා නේවාසිකාගාර පහසුකම් ලබාදෙනු ලබන සිසුන් සංඛ්‍යාව තීරණය කළ යුතු අතර මේ සඳහා කමිටු අනුමැතිය ලබාගත යුතුය.
5. සෑම අධ්‍යයන වර්ෂයකම අධ්‍යයන කටයුතු ආරම්භ වීමට අවම වශයෙන්ම සකට පෙර නේවාසිකාගාර පහසුකම් සැපයීම සඳහා දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කිරීම මගින් අයදුම්පත් කැඳවිය යුතු අතර ප්‍රථම වසර සඳහා ප්‍රවේශ ලියාපදිංචිය සමගම අයදුම්පත් කැඳවීම සිදු කල යුතුය.
6. නේවාසිකාගාර පහසුකම් ලබාදීම සුදුසුකම් ලැබූ ශිෂ්‍ය නාමලේඛන පිළිබඳ අදාල අධ්‍යයන වර්ෂය ආරම්භ වීමට අවම වශයෙන් සතියකට පෙර දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කළ යුතු අතර ප්‍රථම වසර සිසුන් සඳහා නේවාසික පහසුකම් හිමිකම් ලැබීම හෝ නොලැබීම ලිඛිතව සිසුන් වෙත දන්වා යැවිය යුතුය.
7. පහත දක්වා ඇති ලකුණු දීමේ ක්‍රමයකට යටත්ව 2014 වර්ෂයේ සිට ශිෂ්‍ය නේවාසිකාගාර පහසුකම් ලබාදීම සඳහා තේරීම සිදුකළ යුතුය.

කරුණ	වෙන්කරනු ලබන ලකුණු ප්‍රතිශතය
දුර ප්‍රමාණය පදනම්ව	55%
ආර්ථික හේතු සඳහා	25%
දෙමාපියන් සම්බන්ධ විශේෂ තත්ත්වයන් සඳහා	10%
සහෝදර සහෝදරියන් සම්බන්ධ විශේෂ තත්ත්වයන් සඳහා	10%

7.1 ආර්ථික මට්ටම් පදනම්ව ලකුණු ලබාදීම පහත පරිදි සිදුකළ යුතුය.

දුර ප්‍රමාණය (km)	වෙන්කරන ලද උපරිම ලකුණු
200km හා ඊට වැඩි	55
199km – 150km	50
149km – 100km	45
99km – 70km	40
69km – 40km	35
39km – 30km	30

7.2 ආර්ථික මට්ටම් පදනම ව ලකුණු ලබාදීම පහත පරිදි සිදුකළ යුතුය.

වර්ෂික ආදායම (රුපියල්)	ලකුණු ප්‍රමාණය
30,000 ට අඩු (සමාදායී)	25
30,001-70,000	20
50,001-100,000	15
100,001-200,000	10
200,001-300,000	7
300,001-400,000	5

7.3 දෙමාපියන් සම්බන්ධ විශේෂ කරුණු පදනම ව ලකුණු ලබාදීම පහත පරිදි සිදුකළ යුතුය.

කාණ්ඩය	වෙන්කරන ලද උපරිම ලකුණු
දෙමව්පියන් දෙදෙනාම ජීවත්ව ඇතර නැති	10
මව හෝ පියා ජීවත්ව ඇතර නැති	07
මව හෝ පියා රැකියාවක් කළ නොහැකි ආබාධිත / රෝගී තත්ත්වයෙන් පසුවීම	05

7.4 සහෝදර සහෝදරියන් සම්බන්ධ විශේෂ කරුණු පදනම ව ලකුණු ලබා දීම.

කාණ්ඩය	වෙන්කරන ලද උපරිම ලකුණු
විශ්වවිද්‍යාල යන සහෝදර සහෝදරියන් සඳහා	එක් අයෙක් සඳහා ලකුණු 5 බැගින් උපරිම ලකුණු 10
පාසල් යන සහෝදර සහෝදරියන් සඳහා	එක් අයෙක් සඳහා ලකුණු 3.5 බැගින් උපරිම ලකුණු 7
ආබාධිත හෝ විශේෂ අසනීප තිබෙන සහෝදර සහෝදරියන් සිටීම	05